

සේවාලාභීන් වෙත කෙරෙන විශේෂ දැනුම් දීමයි.

දැනට රටතුළ ව්‍යාප්ත වෙමින් පවතින Covid – 19 වසංගතය තවදුරටත් සමාජය තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමේ අදහසින් හා සේවාලාභී ඔබ වෙත සපයනු ලබන සේවාවන් තව දුරටත් කාර්යක්ෂමව ඉටු කර දීමේ අරමුණින් 2021.01.01 දින සිට මෙම ගොඩනැගිල්ලේ බිම් මහලේ විශේෂ ඒකකයක් ස්ථාපිත කර ඇති බව සතුවින් දැනුම් දෙමි.

ඒ අනුව පහත උපදෙස් පරිදි කටයුතු කරන ලෙස වැඩිදුරටත් දන්වා සිටිමි.

- I. බලපත්‍ර(License) ඉල්ලුම් කිරීමට අදාල ලිපිලේඛණ හා ප්‍රතිපත්ති අංශයෙන් ලබා ගත යුතු අනුමැති වලට අදාල ලිපි ලේඛණ විශේෂ ඒකකයට ලබා දීමට කටයුතු කරන්න.
- II. ඔබ විසින් ඉදිරිපත් කරන ලිපි ලේඛණවල නිරවද්‍යතාවය පිළිබඳව ස්ථානභාර මාණ්ඩලික නිලධාරී විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒවා පිළිබඳව සෑහීමකට පත් වන්නේ නම් ඒවා ඉදිරිපත් වූ අනුපිලිවෙලට ලියාපදිංචි කිරීමට කටයුතු කරනු ලැබේ.
- III. අදාල ලිපිලේඛන ලියාපදිංචි කිරීමෙන් පසු ඒ සඳහා ලියාපදිංචි අංකය සහිත ටෝකන් පත්‍ර 02 ක් නිකුත් කරනු ලැබේ. ඔබගේ ඉල්ලුම්පතට අදාල ඉදිරි කටයුතු සියල්ල සඳහා එම අංකය අත්‍යවශ්‍ය වනු ඇත.
- IV. ඒ අනුව ඔබ ඉල්ලුම් කළ සේවාව සපුරාලීම සඳහා ගාස්තුවක්/දඩමුදලක් රජයට ගෙවීමට අවශ්‍ය නම් ඒ බව ඔබට දුරකථනය මගින් අදාල ඒකකය/අංශය මගින් දැනුම් දෙනු ඇත.
- V. අදාල දුරකථන පණිවුඩය ලද පසු විශේෂ ඒකකයට පැමිණ ඔබට අදාල මුදල් ගෙවීමේ කුවිතාන්සිය (Pay in voucher) ලබා ගැනීමට කටයුතු කරන්න.

VI. අදාළ PIV පත්‍රය හා ඔබ වෙත නිකුත් කළ Token පත්‍රය ආරක්ෂක අංශයට ඉදිරිපත් කිරීමෙන් පසු ගෙවීම් කිරීමට ප්‍රධාන කාර්යාලයට ඇතුළු වීමට ඉඩ ලබා දෙනු ඇත.

VII. තවද, 2021.01.01 දින සිට බලපත්‍ර හා ප්‍රතිපත්ති අංශයෙන් නිකුත් කරනු ලබන ලේඛණ මෙම බිම් මහලේ ඇති විශේෂ ඒකකයෙන් නිකුත් කරන බැවින්, ඒවා එම ස්ථානයෙන් ලබා ගැනීමට කටයුතු කරන්න.

හරපත්‍ර (Debit note) ඉල්ලීම

ඔබ සතුව ඇති බලපත්‍රය හා ඊට අදාළ අනෙකුත් ලිපි ලේඛණ ආරක්ෂක අංශයට ඉදිරිපත් කළ පසු අදාළ අංශය වෙත ගොස් ලිපි ලේඛණ භාර දී ඉදිරි කටයුතු සිදු කරගත හැකිය.

ඔබට යම් රාජකාරි ගැටළුවක් වේනම් පහත නිලධාරීන් අමතන්න.

01. බලපත්‍ර හෝ හරපත්‍ර සම්බන්ධ ගැටළුවලදී
ඒ.එච්.එල් ද සොයිසා මහතා 0112324673
පාලක - මෙහෙයුම්

02. ප්‍රතිපත්ති අංශයට අදාළ Covid – 19 ගැටළු නිසා ඇතිවන ආර්ථික පීඩන වලක්වාලීමට නිකුත් කළ ගැසට් පත්‍ර සම්බන්ධ ගැටළුවලදී
කේ.එස්.සී.සුගත් කුමාර මහතා 0112326802
පාලක - පාලන හා ප්‍රතිපත්ති

03. ප්‍රධාන දුරකථන අංකය 0112326774

ආනයන හා අපනයන පාලක ජනරාල්,
ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව.